

1.1 තත්වගණනය කළ මතය

බී.සී.සී.ලංකා සමාගමේ (“සමාගම”) 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම පාලනය හා සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන

සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එහි පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 40 හි 79 වගන්තිය ප්‍රකාරව ආදායම් උත්පාදිත වත්කම් මූල්‍ය ප්‍රකාශවල ආයෝජන වත්කම් ලෙස වෙනම පෙන්වුම් කලයුතු වුවත් එසේ කර නොතිබුණි.	බදු දී ඇති ගොඩනැගිලි වසර 75 ක් පමණ පැරණි බැවින් වෙනම පෙන්වීම දුෂ්කර බව	ගිණුම්කරණ ප්‍රමිතියේ ප්‍රතිපාදන ආයෝජන වත්කම් මූල්‍ය ප්‍රකාශවල වෙනම පෙන්වුම් කලයුතුය.
(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 51 ඡේදය ප්‍රකාරව සම්පූර්ණයෙන් ක්ෂය කරන වත්කම් තවදුරටත් භාවිතා කරන්නේ නම් ප්‍රමිතිය පරිදි ඒවායේ ඵලදායී ජීවිත කාලය සමාලෝචනය කල යුතු වුවද, රු.10,750,259 ක් වටිනා වාහන, රු.1,924,916 ක් වටිනා ගොඩනැගිලි,	ප්‍රත්‍යාගණනය කිරීමට අමාත්‍යාංශය මගින් කමිටුවක් පත්කලද ඒය ක්‍රියාත්මක නොවූ බැවින් 2020 වර්ෂයේදී සිදුකරන බව	ගිණුම්කරණ ප්‍රමිතියේ ප්‍රතිපාදන වත්කම්වල ජීවිත කාලය සමාලෝචනය කර ගිණුම් වල අවශ්‍ය ගැලපීම් කිරීමට කලයුතුය.

රු.1,124,278 ක් වටිනා මෙවලම් හා උපකරණ, රු.4,898,097 ක් වටිනා ලී බඩු හා සවිකිරීම්, රු.2,249,318 ක් වටිනා කාර්යාල උපකරණ හා රු. 10,401,106 ක් වටිනා යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් එසේ සමාලෝචනයකින් තොරව භාවිතයේ යොදවා තිබුණි.

- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 67 ඡේදය ප්‍රකාරව වත්කමක් පාවිච්චි කිරීමෙන් අනාගත ප්‍රතිලාභ අපේක්ෂා නොකරන විට එය සම්පූර්ණයෙන් වත්කම් වලින් ඉවත් කල යුතු වුවත් රු. 2,234,227 කට අදාළ යන්ත්‍ර සවිකිරීමේ වියදම එකී යන්ත්‍රය භාවිතා නොකිරීම හා රු.653,261 ක ආම් තෙල් ව්‍යාපෘතියට දරන ලද වියදම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එකතුව රු 2,887,488 ක් වර්ෂය තුළ ලියාහරිනු වෙනුවට වර්ෂ තුනකින් ක්‍රමක්ෂය කිරීමට තීරණය කර තිබුණි. මීට අමතරව උක්ත යන්ත්‍ර සවිකිරීමට අදාළ රු.197,000 ක් වූ රඳවා ගැනීමේ මුදල වත්කමට එකතුකර නොතිබුණි.
- අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව වසර තුනකින් කපාහල බව හා 2020 වර්ෂයේදී ඉතිරිමුදල කපාහරින බව
- ගිණුම්කරණ ප්‍රමිතියේ ප්‍රතිපාදන ප්‍රකාරව වත්කම්වල ගිණුම් වලට අවශ්‍ය ගැලපීම් කිරීමට කලයුතුය.

1.5.2 අධිකාරී බලය නොලත් ගනුදෙනු

අධිකාරී බලය නොලත් ගනුදෙනු පිළිබඳ විස්තරය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2018.09.18 දිනැති අංක PED/1 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ කොන්දේසි වලට පටහැනිව සමාගමේ සභාපතිවරයා විසින් රු.235,000 බැගින් වූ මාසික කුලියකට ජීප් රථයක් ලබාගෙන ඒ සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු. 2,115,000 ක් වැය කර තිබුණි. මේ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබුණ අතර උක්ත වකුලේඛයේ 6.1 වගන්තිය අනුව අනුයුක්ත වාහන භාවිතා කරන නිලධාරීන් විසින් වෙනත්</p>	<p>සභාපතිතුමාගේ වාහනය අළුත්වැඩියා කරමින් පැවති නිසා හා සභාපතිතුමාගේ අභිමතය පරිදි කුලී වාහනයක් ලබාගත් බව</p>	<p>වකුලේඛයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කලයුතුය.</p>

කිසිදු සංචිත වාහන භාවිතා නොකල යුතු වුවත් සමාගමේ සභාපතිවරයා විසින් උක්ත කුලී වාහනය හා සභාපතිවරයා වෙත වෙන්කල සමාගමේ වාහනයක් භාවිතා කර තිබුණි. සමාගම සතු වාහනය සඳහා සමාලෝචිත වර්ෂය තුළ ඉන්ධන වියදම ලෙස රු. 464,550 ක් සහ අළුත්වැඩියා හා සේවා වියදම ලෙස රු.1,112,936 ක් ද වැය කර තිබුණි.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය ණයහිමි සනාථ	මුදල	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ණය හිමි	රු. 12,976,524	ශේෂ සනාථ	ණයහිමියන්ට ගෙවීමට ඇති බව මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති බව හා ගෙවීමට හැකිවන්නේ භාණ්ඩාගාරයෙන් වන්දි ලැබූ පසුව බව	ඉදිරියේදී ශේෂ සනාථන විගණනයට ලැබීමට කටයුතු කල යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1985, 2002 හා 2004 යන වර්ෂයන් තුළ පොල් සංවර්ධන අධිකාරියෙන් රු.58,265,037 ක් හා 2003 වර්ෂයේ කළුබෝවිටියාන නේ සමාගමෙන් රු.10,000,000 ක් බැගින් ලබාගත් ණය මුදල සඳහා සමාලෝචිත වර්ෂය වන විට ගෙවියයුතු පොලිය රු.88,041,205 වී තිබුණි. වාර්ෂිකව රු.6,747,520 බැගින් මෙම ණය මුදල් සඳහා ගෙවිය යුතු පොලී වශයෙන් වාර්ෂික ලාභයෙන් වෙන් කර තිබුණි. පොල් සංවර්ධන අධිකාරියට	අදහස් දක්වා නොමැත.	ණය හා පොලී නිරවුල් කිරීමට කටයුතු කල යුතුය.

ගෙවිය යුතු පොලී මුදලින් රු.86,147,529 ක් කැබිනට් අනුමැතියක් මගින් කපාහැර තිබුණි. එසේ වුවද උක්ත ණය මුදල ලබාගෙන වර්ෂ ගණනාවක් ගතවී ඇතත් 2019 මාර්තු 31 දිනට රු.156,306,243 ක් වූ ඉතිරි ණය හා පොලී මුදල් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

- (ආ) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගෙවිය යුතු රු.4,508,696 ක ණය ශේෂයක් පැවතුනද ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ගිණුම් අනුව එවැනි ශේෂයක් නොපෙන්වන බැවින් මෙම ශේෂය නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) එකතුව රු. 58,111,396 කට අදාළ අවුරුදු 13 කට වඩා කාලයක සිට පැවත එන ගෙවිය යුතු වරිපණම් බදු, ආරක්ෂක බදු, භාණ්ඩ හා සේවා බදු, වැට් බදු, ශේෂ නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

1.6.2 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාලෝචිත වර්ෂය අවසන් දිනට වටිනාකම රු.1,931,215 ක් වූ මිලට ගැනුම් අත්තිකාරම් ශේෂයෙන් වටිනාකම රු.1,420,404 ක් වූ ශේෂයක් අවුරුදු 10 කට වඩා පැරණි ඒවා වූ අතර, මෙකී ශේෂය පැන නැඟී ඇති ආකාරය සොයා බලා නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>අදහස් දැක්වා නොමැත.</p>	<p>දිගුකාලීනව පැවත එන නිරවුල් නොකළ ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.</p>

1.7 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය			
(i)	මුදල් රෙගුලාසි 104	සමාගමට අයත් වාහනයක් රු.577,526 ක් වියදම් කර අළුත්වැඩියා කටයුතු සිදුකර තිබූ නමුත්, රු.300,700 ක මුදලක් පමණක් රක්ෂණ ආයතනයට ලැබීම හේතු කොට ගෙන රු.276,826 ක පාඩුව සම්බන්ධයෙන් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	අළුත්වැඩියා සඳහා අතිරේක මුදලක් වැය කිරීමට සිදුවූ බව	අලාභ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය
(ii)	මුදල් රෙගුලාසි 110	අලාභ හානි පිළිබඳ ලේඛනයක් නඩත්තු කර නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	අලාභ හානි පිළිබඳ ලේඛනයක් නඩත්තු කළ යුතුය.
(iii)	මුදල් රෙගුලාසි 1646	වාහන භාර නිලධාරීන් විසින් ඊළඟ මාසයේ 15 දිනට පෙර ඉදිරිපත් කළ යුතු මාසික සාරාංශ ඉදිරිපත් කර නොතිබුණි..	අදහස් දක්වා නොමැත.	අලාභ භාර නිලධාරීන් විසින් මාසික සාරාංශ ඉදිරිපත් කරන බවට කළමනාකාරිත්වය වග බලා ගත යුතුය.
(ආ)	2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය	වාහන සම්බන්ධයෙන් ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂාවක් සිදු කර නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළයුතුය.

- | | | | |
|--|---|---|---|
| (ඇ) 2015 ජූලි 14 දිනැති අංක 3/2015 රාජ්‍ය මුදල් වක්‍රලේඛය හා මුදල් රෙගුලාසි 371(6) | යම් මුදල් වර්ෂයක් සඳහා අග්‍රිමයක් ලෙස දෙන ලද මුදල් වෙනත් මුදල් වර්ෂයකට ගෙවීම සඳහා යොදා නොගත යුතු වුවත්, සමාගමේ අත ඉතිරි මුදල් ලෙස රු 214,000 ක් ඊළඟ මුදල් වර්ෂය සඳහා ඉදිරියට ගෙන ගොස් තිබුණි. | අදහස් නොමැත. | දක්වා අත ඉතිරි මුදල් ඊළඟ මුදල් වර්ෂය සඳහා ඉදිරියට නොගෙන පියවීමට කටයුතු කලයුතුය. |
| (ඈ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 4.2.2 ඡේදය | සෑම මසකම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්විය යුතු වුවත් 2018/2019 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රැස්වීම් 04 පමණක් පවත්වා තිබුණි. | ගනපුර්නය නොමැති නිසා පැවැත්වීමට නොහැකිවූ බව | සෑම මසකම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට කටයුතු කලයුතුය. |

1.8 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2014 අංක 24 දරන දේශීය ආදායම් පනත		
(i) 10(1) (ආ) (vii) වගන්තිය ප්‍රකාරව ආදායම් බදු ගණනය කිරීමේදී විනෝදාස්වාදය සඳහා වියදම් සඳහා ඉඩ නොතැබිය යුතු වුවද රු.1,063,478 ක් වූ විනෝදාස්වාදය සඳහා දරන ලද වියදම් තක්සේරු කළ හැකි පාඩුව ගණනය කිරීමේදී අදාල කරගෙන තිබුණි	සංග්‍රහ වියදම් තුළ අලෙවිකරන සාමාන්‍ය සංග්‍රහ වියදම් ඇතුළත් නොවන බැවින් බදු ආගණනයේදී අදාල කර ගත් බව	ආදායම් බදු ගණනය කිරීමේදී විනෝදාස්වාදය සඳහා වියදම් සඳහා ඉඩ නොතැබිය යුතුය.
(ii) 86(3) (4) (අ) (ආ) වගන්ති ප්‍රකාරව සමාගම සතු කඩකාමර කුලියටදී ලබාගන්නා ලද කුලී ආදායමෙන් කුලීකරුවන් විසින් රඳවාගැනීම් බදු මුදල් අඩුකර නොමැති විටකදී සමාගම විසින් කුලී ආදායම සඳහා රඳවාගැනීම් බදු මුදල් අඩුකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව	2020 වර්ෂයේදී රඳවාගත් බදු අඩුකිරීමට කටයුතු කරන බව	රඳවාගැනීම් බදු පනතේ වගන්ති ප්‍රකාරව බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය

වෙන එක් එක් මාසය අවසන් වී දින 15 ක් තුළ ප්‍රේෂණය කළයුතු වුවත් රු.62,622,477 ක කුලී ආදායමෙන් රු.9,138,634 ක පමණක් කුලී කරුවන් විසින් රඳවාගැනීම් බදු මුදල් අඩුකොට තිබුණි. රඳවාගැනීම් බදු මුදල් අඩුනොකොට ඉතිරිවූ රු. 53,488,838 ක කුලී ආදායම සඳහා වූ රඳවාගැනීම් බදු, පනතේ වගන්ති ප්‍රකාරව සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කර නොතිබුණි

කිරීමට කටයුතු කළයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.18,484,388 ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු.1,856,372 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 16,628,016 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට පොල් තෙල් ගැනුම් මිල අඩුවීම හා විකුණුම් ආදායම වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

	2018/19	2017/18	විචලන ප්‍රතිශතය (%)
	රු.	රු.	
පොල් තෙල් ගැනුම්	115,983,063	134,866,175	(14)
පොල් තෙල් විකුණුම්	157,200,096	141,801,086	11
පරිපාලන වියදම්	67,694,695	55,227,838	23
සේවක වැටුප්	31,166,107	24,860,246	25

පිරිපහදු කර විකිණීම සඳහා සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නා පොල්තෙල් වල මිල ගණන් සියයට 14 කින් පසුගිය වර්ෂයට සාපේක්ෂව පහළ යාම විකුණුම් ආදායම් සියයට 11 කින් වර්ධනය වීමට හේතු වී තිබුණි. එසේම සේවක වැටුප් සියයට 25 කින් වැඩිවීම පරිපාලන වියදම් සියයට 23 කින් වැඩි වීමට හේතු වී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

	2018/19	2017/18
	-----	-----
ජංගම වත්කම් අනුපාතය	1 : 2.27	1 : 1.9
දළ ලාභ අනුපාතය	36%	27%
ශුද්ධ ලාභ අනුපාතය	7%	0.6%

ජංගම අනුපාතය සියයට 0.37 කින් වර්ධනය වීමට කෙටිකාලීන ආයෝජන රු.මිලියන 18 කින් හා බැංකු ශේෂය මිලියන 15 කින් වැඩිවීමට හේතු වී තිබුණි. දළ ලාභ අනුපාතය සියයට 36 ක් වූ අතර, පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 9 කින් වැඩිවීමට විකුණුම් ආදායම් වැඩිවීම හේතු වී තිබෙන නමුත් ශුද්ධ ලාභය සියයට 7 ක් වීමට පරිපාලන වියදම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අධිකාරි බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
-----	-----	-----
සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා කොළඹ හා මහනුවර දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයින් බඳවා ගෙන තිබුණද, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව සමාගමේ නියෝජිතයින් බඳවාගැනීමේ සාමාන්‍ය පරිපාටියෙන් බැහැරව මාසික වැටුප් ගෙවීමේ පදනම මත මෑන් පවර් සමාගමකින් අලෙවි ප්‍රවර්ධකයින් වශයෙන් සේවකයින් ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවී තිබුණි. මහනුවර දිස්ත්‍රික්කය තුළ සමාගමේ අත්පත්‍රිකා බෙදාහැරීම සඳහා මෙම සේවකයින් යොදවා තිබුණි. මෙකී සේවකයන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා වූ දායකත්වය සම්බන්ධයෙන් තොරතුරු සනාථ කෙරෙන සාක්ෂි තහවුරු කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂය සඳහා එම මෑන් පවර් සමාගමට රු.5,019,768 ක මුදලක් ගෙවා තිබුණි.	සභාපති තුමාගේ අභිමතය පරිදි මෑන් පවර් සමාගම හරහා සේවකයන් බඳවාගත් බව	අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා නියෝජිතයින් බඳවා ගැනීමේදී පරිපාටි වෙනස් කිරීම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් පමණක් සිදු කළ යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>බී.සී.සී.සමාගමට අයත් අක්කර 12 රූඩ් 3 පර්.8.77 ක් වූ භූමි ප්‍රමාණයෙන් කොළඹ අධිකරණ පියස ඉදිකිරීම සඳහා අක්කර 06 ක් ද බන්ධනාගාර මූලස්ථානය ප්‍රතිස්ථාපනය කිරීමට පහසුකම් සලසා දීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරය පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් අක්කර 04 ක් හා වාණිජමය කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත අක්කර 02 රූඩ් 03 පර්චස් 8.77 ක් ලබා දීමට 2015.12.17 දිනැති අංක.අමප/15/1874/702/010, 2016.04.20 දිනැති අංක.අමප/16/0597/731/009-1, 2016.06.21 දිනැති අංක.අමප/2016/1277/724/052 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් අනුමැතිය ලබා දී තිබුණි. මේ සඳහා රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ පරිපාටිය අනුව ඉඩම පැවරීම හා වන්දි ලබාදීමේ කටයුතු මේ දක්වා නිම වී නොතිබුණි. කෙසේ වෙතත් 2013 වර්ෂයේ තක්සේරු වටිනාකම රු.මි.8,195 ක් වූ මෙම භූමි භාගය තුළ වර්ග අඩි 125,254 කින් යුත් ගබඩා පවතින අතර ඉන් වර්ග අඩි 17,635 කින් යුත් ගබඩා 07 කින් කිසිදු ආදායමක් සමාලෝචිත වර්ෂය තුළදී උපයා ගෙන නොතිබුණි. එසේම රු.21,074,765 ක් වටිනා තෙල් ටැංකි 3 ක් මෙකී භූමි භාගය තුළ නිෂ්කාර්යව පවතී. තවද, මෙකී භූමි භාගය තුළ සිදුවන ප්‍රධාන කර්තව්‍ය වනුයේ පොල් තෙල් පිරිපහදුව පමණක් වන අතර සමාලෝචිත වර්ෂයේ ආදායම රු.මිලියන 157.2 කි. ඒ අනුව ඉහත පරිදි මෙසේ අධික වටිනාකමකින් යුත් දේපළ වලින් ප්‍රතිලාභය ලබාගැනීම සඳහා කටයුතු කර නොතිබුණි.</p>	<p>අදහස් දක්වා නොමැත.</p>	<p>ආදායම් වර්ධනය කර ගැනීමට කටයුතු කළයුතුය.</p>

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.3 ඡේදය අනුව නියමිත ආකෘතිය ප්‍රකාරව භාණ්ඩ, වැඩ හා සේවා වශයෙන් වෙන් වෙන්ව ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර නොතිබුණු අතර ප්‍රසම්පාදන ක්‍රමය, අධිකාරී සීමාවන්, අරමුදල් සපයා ගන්නා ක්‍රමය දක්වා නොතිබුණි. 4.2.1(ඉ) වගන්තිය ප්‍රකාරව නිතිපතා යාවත්කාලීන කිරීමක් සිදුකර නොතිබුණි. ප්‍රසම්පාදන සැලැස්ම වාර්ෂික අයවැය පදනම් කර ගෙන සිදුකළ යුතු වුවත්, අයවැයෙහි දක්වා ඇති ඇස්තමේන්තු අගයන් ප්‍රසම්පාදන සැලැස්මේ අගයන් සමඟ වෙනස් වී තිබුණ අතර, රු.මිලියන 27 ක ප්‍රසම්පාදන, සැලැස්මට ඇතුළත් කර නොතිබුණි. එසේම වර්ෂය තුළ මිලදී ගත් රු.2,191,413 ක් ස්ථාවර වත්කම් මිලදී ගැනීම් ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කර නොතිබුණි.</p>	<p>නිෂ්පාදනය වෙළඳාම හා අලවිය පදනම් කර ගෙන පමණක් ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර ඇති බව හා රු.මිලියන 27 ක ප්‍රසම්පාදනය අයවැයට ඇතුළත් කළද මහාභාණ්ඩාගාරයන් අනුමත නොකළ බැවින් එය සැලැස්මට ඇතුළත් නොකළ බවත් රු.2,191,413 ක ස්ථාවර වත්කම් ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කිරීමට නොහැකි වූ බව</p>	<p>සියළුම ප්‍රසම්පාදනයන් ඇතුළත් කර 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය ප්‍රකාරව ප්‍රසම්පාදන සැලැස්ම සකස් කළ යුතුය.</p>
<p>(ආ) සමාලෝචිත වර්ෂයේ පොල් තෙල් මිලට ගැනීම් අවස්ථා 18 දී සිදුකර තිබූ අතර, ඒ සඳහා රු.115,983,063 ක් වැය කර තිබුණි. අවස්ථා 16 කදී එකම ගැනුම්කරුගෙන් පමණක් මිලදී ගෙන තිබුණි. ඒ අනුව වර්ෂයේ ඇනවුම් කල මෙට්‍රික් ටොන් 245 න් මෙට්‍රික් ටොන් 215 ක් හෙවත් සියයට 87 ක් එකම සැපයුම්කරුගෙන් ලබාගෙන තිබුණි. සැපයුම්කරු ඉදිරිපත් කරන මිල පදනම් කරගෙන අඩුම මිලට මිලදීගෙන තිබුණද සමාගම විසින් දෛනිකව පවතින වෙළඳ පොල මිල ගණන් කෙරෙහි අවධානය යොමු කර නොතිබුණි. ඒ අනුව එකම සැපයුම්කරුගෙන් මිලදී ගැනීම් මගින් ප්‍රසම්පාදන ක්‍රමය තුළින්</p>	<p>සමාගමේ පිරිවිතරයන්ට අනුව බොහෝ සැපයුම් කරුවන්ට තෙල් සැපයීමට නොහැකි නිසා තෙල් සැපයීමට ඉදිරිපත් නොවන බව</p>	<p>ප්‍රසම්පාදන ක්‍රමය තුළින් බලාපොරොත්තු වන උපරිම ආර්ථික වාසි ලබාගැනීමට කටයුතු කළයුතුය.</p>

බලාපොරොත්තු වන උපරිම ආර්ථික වාසි ලබාගැනීමට සමාගමට නොහැකිවී තිබුණි.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2006 වර්ෂයේ සමාගම ප්‍රතිව්‍යුහගතකරයේදී 20006 සැප්තැම්බර් 22 දිනැති කළමනාකරණ සේවා වක්‍රලේඛ 30 ප්‍රකාරව එක් එක් වැටුප් පියවරයන්හි නිලධාරීන් පිහිටුවා වැටුප් ගෙවා තිබුණි. නමුත් අදාළ බඳවා ගැනීමේ පරිපාටිය කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව මගින් මේ දක්වා අනුමත කරවාගෙන නොතිබුණි. කෙසේ වෙතත් සමාලෝචිත වර්ෂය සඳහා සේවක වැටුප් වශයෙන් නිලධාරීන් 25 දෙනෙකු සඳහා රු.13,423,413 ක මුදලක් ගෙවා තිබුණි.</p>	<p>බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කරගැනීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරන බව</p>	<p>බඳවා ගැනීමේ පරිපාටිය සකස් කර කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කල යුතුය.</p>

3.5 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගම සතු ශුද්ධ වටිනාකම රු.2,057,755 හා ශුද්ධ වටිනාකමක් නොමැති වාහනයක් සඳහා සමාලෝචිත වර්ෂය තුළදී රු.1,112,935 ක් හා රු.653,733 අළුත්වැඩියා හා සේවා වියදම් වාහන වෙනුවෙන් දරා තිබුණි. එසේ වුවත් එකී වාහන පිළිවෙලින් කිලෝමීටර් 27,227 හා කිලෝමීටර් 10,046 ක දුර ප්‍රමාණයක් පමණක් වර්ෂය තුළ ධාවනය කර තිබුණි..</p>	<p>අදහස් දක්වා නොමැත.</p>	<p>වාහන උපරිම ඵලදායිතාවයෙන් ධාවනය කරන බවට වගබලා ගත යුතුය.</p>

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය

සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම 2019.11.01 දින සිදුකර තිබුණ හෙයින් ඉදිරිපත් කළ යුතු නියමිත දිනට මාස 05 ක් ප්‍රමාද වී ඉදිරිපත් කර තිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ප්‍රමාදවූ බව

නිර්දේශය

නියමිත දිනයන්හිදී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

4.2 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

සමාගම විසින් 2018/19 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම හඳුනාගත් කේෂ්ත්‍ර (Trust area) 03 ක් පදනම් කරගෙන සකස් කර තිබුණි. නමුත් සමාගමේ මුළු ආදායමෙන් සියයට 24 ක් නියෝජනය වන බදුකුලී ආදායම් ඉපැයීම පිළිබඳ ක්‍රියාකාරකම් ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPI) හා අපේක්ෂිත ඉලක්ක ඊට ඇතුළත් කර නොතිබුණි. ප්‍රධාන නිෂ්පාදනයක් වන පොල්තෙල් හා සබන් ආදායම සියයට 5 කින් වර්ධනය කර ගැනීම ක්‍රියාකාරකම් ලෙස දක්වා තිබුණ ද අපේක්ෂිත වර්ධනය සඳහා සමාගම විසින් කළයුතු කාර්යයන් හඳුනාගෙන නොතිබුණි. පොල්තෙල් ආදායම රු.මිලියන 201.8 කින් හා සබන් ආදායම රු.මිලියන 46.1 ක් අපේක්ෂා කළ ද පිළිවෙලින් රු.මිලියන 157.2 කින් හා රු.මිලියන 36.6 ක ආදායමක් පමණක් ලබාගෙන තිබුණි. මානව හැකියාවන් සඳහා නිලධාරීන් 35 දෙනෙකු වෙනුවෙන් පුහුණුවීම් ලබාදීමට අපේක්ෂා කර තිබුණ ද රු.21,000 ක් වැයකර නිලධාරීන් තිදෙනෙකු සඳහා පමණක් පුහුණුවීම් ලබා දී තිබුණි. ක්‍රියාකාරී සැලැස්මේ අපේක්ෂිත ආදායම් වියදම් ඇස්තමේන්තු හා වාර්ෂික අයවැය ඇස්තමේන්තු

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

බදුකුලී ආදායම් ස්ථිර ආදායමක් බැවින් එය සැලැස්මට ඇතුළත් නොකළ බව හා අලෙවිය වර්ධනයට ඉදිරියේදී කටයුතු කරන බවත් මානව හැකියාවන් වර්ධනය කිරීමට සැලසුම් කළද ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිවූ බව

නිර්දේශය

වාර්ෂික අයවැය පදනම් කරගෙන ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතු අතර අපේක්ෂිත අරමුණු ඉටුකර ගතහැකි වන පරිදි කටයුතු කළයුතුය.

එකිනෙකට වෙනස් වී තිබුණි. ඒ අනුව වාර්ෂික අයවැය පදනම් කරගෙන ක්‍රියාකාරී සැලැස්ම සකස් කර නොතිබුණු අතර, ක්‍රියාකාරී සැලැස්මෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට ද සමාගමට නොහැකි වී තිබුණි.

4.3 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

අයවැය ගත ආදායම් හා වියදම් හා ප්‍රාග්ධන වියදම් අතර සැලකිය යුතු විචලනයන් වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කාරකයක් ලෙස යොදා ගෙන නොතිබුණි. විස්තර පහත දැක්වේ.

ආදායම්	තත්‍ය	අයවැයගත	විචලනය
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
තෙල් ආදායම	157.2	217.2	60
සබන්	36.6	51.3	14.7
පොලී ආදායම	9.4	-	9.4
වියදම්			
පරිපාලන වියදම්	67.7	57.8	9.9
මූල්‍ය වියදම්	6.8	0.2	6.6
ප්‍රාග්ධන වියදම්	2.1	27.0	24.9

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

අපේක්ෂා කල ආදායමට වඩා සත්‍ය ආදායම අඩුවූ බවත් අපේක්ෂා කල වියදමට වඩා සත්‍ය වියදම වැඩිවූ බවත් අපේක්ෂිත විකුණුම් වලට වඩා සත්‍ය විකුණුම් අඩුවූ බව

අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදා ගතයුතුය.